

## අරමුදල් කළමනාකරුවන්ගේ සමාලෝචනය

### ආර්ථික සමාලෝචනය

ශ්‍රී ලංකා ආර්ථිකය 2023 වර්ෂයේදී 3 කාර්තුවේදී 1.6% කින් වර්ධනය වූ අතර ඉන් අනතුරුව අඛණ්ඩව දළ දේශීය නිෂ්පාදිතයේ කාර්තු හයකින් වර්ධනය පහළ ගියේය. විශේෂයෙන්ම කෘෂිකාර්මික අංශය ඇතුළු ප්‍රධාන ආර්ථික අංශ තුනේම ප්‍රසාරණය වර්ධනයට හේතු විය. ඒ අනුව කෘෂිකාර්මික, කාර්මික සහ සේවා ක්‍රියාකාරකම් 2023 3 වන කාර්තුවේදී පිළිවෙලින් 3%<sup>1</sup>, 0.3%<sup>1</sup> ක් හා 1 1.3%<sup>1</sup> කින් පුළුල් විය. විනිමය අනුපාතවල හිතකර වෙනස්කම්, අඩු පොලී අනුපාත සහ උද්ධමනයේ මධ්‍යස්ථභාවය වර්ධන අපේක්ෂාවන් වැඩි දියුණු කළේය. 2024 දී ශ්‍රී ලංකා ආර්ථිකය 1.7% කින් ප්‍රසාරණය වනු ඇතැයි ලෝක බැංකුව අපේක්ෂා කරයි. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ශක්තිමත් ගලා ඒම සහ සේවක ප්‍රේෂණ 2024 දී වර්ධනය සඳහා ඉහළ දායකත්වයක් ලබාදෙනු ඇත.

### පොලී අනුපාත පරිසරය

උද්ධමනය අධික ලෙස ඉහළයාම සහ විදේශ විනිමය සංචිත වාර්තාගත පහළ මට්ටම් කරා ගමන් කිරීම සමඟින් ශ්‍රී ලංකා ආර්ථිකය පශ්චාත් නිදහස් ඉතිහාසයේ එහි දරුණුතම මූල්‍ය අර්බුදයට මුහුණ දුන්නේය. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව 2023 මැයි මාසය දක්වා සිය මූල්‍ය ප්‍රතිපත්ති අනුපාත පදනම් අංක 1050 කින් (Bps) ඉහළ නැංවීය. ක්‍රියාත්මක වෙමින් තිබූ මුදල් දැඩි කිරීමේ ක්‍රියාමාර්ගවලට සාර්ව මූලධර්ම ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ අතර උද්ධමනය අපේක්ෂිත මට්ටමට වඩා වැඩි වේගයකින් මධ්‍යස්ථ විය. මිල මධ්‍යස්ථකරණය හේතුවෙන් 2023 ජූනි මස සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුව ප්‍රතිපත්ති අනුපාත 6503Bps කින් අඩු කළ අතර නවතම මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් 9.00% සහ 10.004% ලෙස පවත්වාගෙන යාමට තීරණය කළේය. .

ඉදිරි මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරියේදී නවත්වනු ඇතැයි අපි විශ්වාස කරන අතර මෙතෙක් ගෙන ඇති මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුකූලව වෙළෙඳපොළ පොලී අනුපාත නවදුරටත් පහළට ගමන් කිරීමට ඉඩ සලසනු ඇත. ඒ අනුව, ඉහළ නංවන ලද වෙළෙඳපොළ ද්‍රවශීලතාවය සහ උද්ධමනය සඳහා අඩු ඉල්ලුම් තත්ත්වය සහිත පීඩනය මගින් මධ්‍ය කාලීන වෙළෙඳපොළ පොලී අනුපාත ප්‍රතිපත්ති සමඟ සමපාත වනු ඇතැයි අපි විශ්වාස කරමු.

එපමනක් නොව, මෙතෙක් ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කාර අරමුදල් ලැබීම් වලට ප්‍රතිචාර වශයෙන් පහත වැටීමේ අවදානම් වාර්තා මගින් රජයේ සුරැකුම්පත් වල ප්‍රතිලාභ කැපී පෙනෙන පහත වැටීමක් පෙන්නුම් කරයි.

2023 ජූනි මාසයේ සිට බැංකු අංශය විසින් පුද්ගලික අංශයට ලබා දී ඇති ණය ප්‍රමාණය කැපී පෙනෙන ලෙස පුළුල් වී ඇති අතර ඉදිරි කාලය තුළ එය නවදුරටත් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ජාතික ගිණුම් 3Q2023

EQ වැඩ

මුදල් ප්‍රතිපත්ති සමාලෝචන අංක 08- නොවැම්බර් 2023

## උද්ධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI, 2021 = 100) මගින් මනිනු ලබන ප්‍රධාන උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේදී 59.20% ට සාපේක්ෂව 2023 දෙසැම්බර් මාසයේදී 4%<sup>5</sup> ක් ලෙස සටහන් විය. 2023 දෙසැම්බර් මාසයේ දී ආහාර උද්ධමනය වසරින් වසර 0.3%<sup>5</sup> කින් වැඩි වූ අතර ආහාර නොවන උද්ධමනය වසර 5.8% කින් අඩු විය. 2024 ජනවාරි සිට බලපැවැත්වෙන වැට් බද්ද වැඩිවීම නිසා (15% සිට 18% දක්වා) VAT මත බොහෝ නිදහස් කිරීම් ඉවත් කිරීම හේතුවෙන් උද්ධමනය තාවකාලිකව ඉහළ යාමක් අපේක්ෂා කෙරේ.

## බාහිර අංශය

2023 දී බාහිර අංශය සැලකිය යුතු දියුණුවක් අත්කර ගත්තේය. ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩිවීමක් සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඉහළ ඉපැයීම් විදේශ වෙළඳාමට සහාය විය. 2023 දෙසැම්බර් අවසානය වන විට රටේ දළ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි වී ඇති අතර එය භාවිත කිරීමේ කොන්දේසිවලට යටත්ව චීන මහජන බැංකුවෙන් ඩොලර් බිලියන 1.47 ක හුවමාරු පහසුකම ද ලැබී ඇත. 2023 වසර තුළදී රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශ ආයෝජන ඇඩො. මිලියන 2107ක ශුද්ධ ගලා ඒමක් වාර්තා කර ඇත. මේ අතර විනිමය අනුපාතිකය වසර තුළදී 12.1%<sup>7</sup> ක අගයක් වාර්තා කළ අතර 2023 අවසානයේදී ඇමරිකානු ඩොලරයට<sup>7</sup> රුපියල් 323.92/ක් විය.

## CTCLSA හිමිකම් කොටස් අරමුදල (ආරම්භය: 2012 පෙබරවාරි 27)

### අරමුදල් කළමනාකරු:


කුහන් විනයාගසුන්දරම්

### අරමුදල් අරමුණ සහ මිණුම් ලකුණ:

CTCLSA හිමිකම් කොටස් අරමුදල යනු මධ්‍යම හා දිගු කාලීන ප්‍රාග්ධන වටිනාකමක් ලබා ගැනීමේ අරමුණ ඇතිව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලිස්ස්තුගත හිමිකම් සුරැකුම්පත්වලින් සමන්විත විවිධාංගීකරණය වූ කොටස් කළඹක ආයෝජනය කරන විවෘත වර්ධන අරමුදලකි.

### විවරණ

අරමුදල් ප්‍රතිලාභයට එදිරිව පදනම් ප්‍රතිලාභය



වගුව 02: අරමුදල් ප්‍රතිලාභය සහ පදනම් ප්‍රතිලාභය<sup>1</sup>

| කාලය*      | අරමුදල | පදනම                   |                                       |            | මුළු ප්‍රතිලාභ දර්ශකය |
|------------|--------|------------------------|---------------------------------------|------------|-----------------------|
|            |        | සියළු කොටස් මිල දර්ශකය | එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය | මිල දර්ශකය |                       |
| YTD – 2023 | 31.94% | 25.50%                 | 16.42%                                |            | 28.17%                |

<sup>1</sup> හිමිකම් අරමුදල – තොරතුරු පත්‍රිකාව – 2023 දෙසැම්බර්

|                     |         |        |       |         |
|---------------------|---------|--------|-------|---------|
| ආරම්භයේ සිට එකතුව . | 142.70% | 94.54% | 3.82% | 119.82% |
| ආරම්භයේ සිට CAGR    | 7.77%   | 5.78%  | 0.32% | 6.88%   |

සටහන: සියලු කොටස් මිල දර්ශකය (ASPI), සියලුම කොටස් මුළු ප්‍රතිලාභ දර්ශකය (ASTRI) සහ S&P ශ්‍රී ලංකා 20 දර්ශකය (S&P SL 20) 2023 දෙසැම්බර් 29 වන දිනට CSE දත්ත මත පදනම් වේ.

\* කාර්ය සාධනය 2023 දෙසැම්බර් 29 වැනි දිනට මාසය අවසන් මිල ගණන් මත පදනම් වේ. මෙම ලේඛනයේ ඇතුළත් කාර්ය සාධන දත්ත අතීත කාර්ය සාධනය නියෝජනය කරන අතර අනාගත ප්‍රතිඵල පිළිබඳ සහතිකයක් නොවේ.

2023 දෙසැම්බර් 29 දිනෙන් අවසන් වූ කාලසීමාව සඳහා අරමුදල 31.94%<sup>14</sup> කින් ඉහළ ගිය අතර ASPI සහ S&P SL 20 දර්ශක පිළිවෙලින් 25.50%<sup>14</sup> සහ 16.42%<sup>14</sup> කින් වැඩි විය. ආරම්භයේ සිටම එම කාලසීමාව සඳහා සියලු කොටස් මිල දර්ශකයේ කාර්ය සාධනය වන 94.54%<sup>14</sup> අභිබවා යමින් අරමුදල 142.70%<sup>14</sup> ප්‍රතිලාභයක් ලබා දී ඇත.

සටහන **08: 2023<sup>14</sup>** දෙසැම්බර් **29** දිනට අරමුදලේ ඉහළම ඒකක දරන්නන් 5 දෙනා

| ශුද්ධ වත්කම් අගය මත (NAV) පදනම් වූ ඉහළම ඒකක දරන්නන් 5 දෙනා |            |                                  |
|------------------------------------------------------------|------------|----------------------------------|
| සමාගම                                                      | කේතය       | ශුද්ධ වත්කම් විටානාකමේ ප්‍රතිශතය |
| ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී                            | JKH.N0000  | 7%                               |
| සම්පත් බැංකුව පීඑල්සී                                      | SAMP.N0000 | 6%                               |
| සන්ෂයික් හෝල්ඩින් පීඑල්සී                                  | SUN.N0000  | 5%                               |
| ටෝකියෝ සීමෙන්ති ලංකා පී එල් සී                             | TKYO.N0000 | 5%                               |
| පීපල්ස් ලීසිං සහ ගිනුන්ස් පීඑල්සී                          | PLC.N0000  | 5%                               |